



— මධ්‍යම ජාත්‍යන්තර අධ්‍යාපන දෙපාර්තමේන්තුව

DEPARTMENT OF EDUCATION CENTRAL GOVERNMENT OF INDIA



DEPARTMENT OF EDUCATION - CENTRAL PROVINCE

ඩ.ප්‍රා.ස.(ච/පල) පෙරහුරු පරික්ෂණය - 2022

ଶ୍ରୀ ପିଲାତୁଳନା

09

S

1

13 ଦେଖିଯ

පුද්‍ර තාත්‍ය

• අමකර සියලීම කාලය - මිනින්ද 10

අමතර සියලුම නාලය ප්‍රජා ප්‍රජා ප්‍රජා සියලුම ප්‍රජා මෙයි ගැනීමට පැවත්තා ලිඛිත ප්‍රමුණයේ දෙන ප්‍රජා ය. එය නාලය ගැනීමට යොමු කළේ.

විභාග අංකය

උපඟදස්. * මෙම ප්‍රය්නා පූජය A සහ B යනුවෙන් නොවස් දෙකකින් සම්බ්ධීත වන අතර නොවස් දෙකටම නියමිත ක්‍රාලය පූජ කුණාකී.

A ഒക്കുംഖ - പിച്ചൽത്തു രവിച്ചാൻ

- ප්‍රතිඵල සතුවල පිළිතුරු මෙම ප්‍රයෝග පත්‍ර ගෝන් සපයන්න.
 - පිළිතුරු ප්‍රයෝග පත්‍ර ගෝන් ඉඩ සලකා ඇත්තේ කැන්වල ලිවිය යුතුය. මෙම ඉඩ ප්‍රමාණය පිළිතුරු ලිවිමට ප්‍රමාණවන් බ්‍රිං දිරු පිළිතුරු බලාපූරාත්තු නොවන බ්‍රිං සලකන්න.

B കുറഞ്ഞ - രഹസ്യ

- ප්‍රයෝග හතුරකට පමණක් එලිතුරු සපයන්න. සම්පූර්ණ ප්‍රයෝග පත්‍රයට නියමිත කාලය අවසන් වූ පසු A සහ B නොවස් එක් එලිතුරු පත්‍රයක් වන අද් A නොවස උඩින් නිශේන පරිදි අමුණා භාර දෙන්න.
 - ප්‍රයෝග පත්‍රයේ B නොවස පමණක් රීඛාග යාලාවින් පිටතට ගෙන යාමට ඉහට අවසර ඇත.

22 A/L අඩි [papers group]

භාෂාවය	ප්‍රයෝග අංකය	ලැබු ලදාකු
A	1	
	2	
	3	
	4	
	5	
	6	සුදු ඇති නොවන
	7	
	8	
	9	
	10	
එකඟුව		

අවසාන ලකුණ

ඉලක්ෂණීන්	
අසුරීන්	

A - කොටස - ව්‍යුහගතක රචනා
 සියලුම ප්‍රශ්න වලට පිළිඳුරු මෙම ප්‍රශ්නයේම යපයන්න.
 (එක් එක් ප්‍රශ්නය පදනා තීයළිනා ලකුණු ප්‍රමාණය 100 ක් .)

01. (A)

- i. අනුවර්තනය සහ ප්‍රශනනය එවින් පත්‍ර ලක්ෂණීක ලක්ෂණ 2ක්. එවායින් අදහස් වන්නේ කුමක්ද?

අනුවර්තනය

ප්‍රශනනය

- ii. ජ්‍යෙෂ්ඨ ප්‍රශනනය සහ ප්‍රශනනය එවින් පත්‍ර ලක්ෂණීක ගැටුව ඇත්තා නම් කරන්න.

1.....

2.....

3.....

- iii. ගේලියා ආකන්ධවල සංඝිත වි ඇති පොලියැකරපිඩියේ තැනුම් උක්කය කුමක්ද ?

- iv. සරයා ඇති ඉවෙනි ඇමුවන් අමුලයක ව්‍යුහය ඇද එහි අංශාඛය සහ පිටකාන්ද ලකුණු කරන්න.

22 A/L අංශ [papers group]

- v. පෝරින වල ව්‍යුහ මවතම ගතර නම් කරන්න.


1.....

2.....

3.....

4.....

- (B) i. ජලාස්ථ පවලයේ ව්‍යුහය දැක්වන රුප සටහනක් පහත දී ඇත. එහි A, B සහ C කොටස් නම් කරන්න.



- A-.....
 B-.....
 C-.....

ii. ජාලයේ පටලයෙහි තරලමය ස්වභාවයට ගැනුව කුමක්ද ?

iii.



රුපයේ පෙන්වා ඇත්තේ සෙසල විභාගනයේ
අවස්ථාවකි. එම අවස්ථාව නම කරන්න.

iv. සරීරි සෙසල ගැල ගක්ති ප්‍රහවයට අනුව පොයෝරයිලිකරණ ආකාර නම කරන්න.

22 A/L අධි [papers group]

v. නියුක්ලයික් අමුල වලට අමතරව පීවින් තුළ අඩංගු වන නියුක්ලයෝටිඩ් 2ක් නම කර ඒ එක එකක
කාන්තයක් බැහින් ලියන්න.

නියුක්ලයෝටිඩ්

කාන්තය

.....

(C)i. ස්වාභාවික වර්ගිකරණය යනු කුමක්ද ?

.....

ii. බාවින් - මොලස් වාදයට අනුව ස්වාභාවික වරණ ක්‍රියාවලිය පදනම වී ඇත්තේ කවර කරුණු මතද ?

.....

iii. කොළඹට වංශයට අයන් පීවින්ගේ ලාක්ෂණික ලක්ෂණ 3 ක් ලියන්න

.....

iv. පහත සඳහන් උක්ෂණ දරන ගාක විශේෂයකට උදාහරණයක් බැඳීන් ලියන්න.

a) බෙහුතරයක් සංයුත්ත පත්‍ර වල පත්‍ර තලය අනියයින් පිවිසේදනාය වි ඇත්තාමාණු ගාකය ද්‍රිලි-මිකාය. පියලු විශේෂ සම විශාලුකය

b) විශාලු ගාකය සංඛ්‍යා දරයි. පියල්ල සම විශාලුකය.

c) විවාන බිජක ගාකයකි. ගෙෂලමලද් මාලිනි ඇත.

v. පහත සඳහන් දිලිර ලි-මිකා ප්‍රජනනයේදී ගාධන විශේෂිත ව්‍යුහය නම් කරන්න.

Mucor -

Agaricus -

Penicillium -

100

02. (A)

i.a) ප්‍රහාරුප ජනනය යනු කුමක්ද ?

b) ප්‍රහාරුප ජනනය සඳහා ආයක වන ප්‍රකාශ ප්‍රතිග්‍රාහක කාණ්ඩ දෙක නම් කරන්න.

22 A/L අඩි [papers group]

ii. පහත සඳහන් ආතනි තත්ත්ව වලදී ගාක දක්වන ප්‍රතිච්‍රියා ප්‍රතිච්‍රියා ප්‍රතිච්‍රියා ප්‍රතිච්‍රියා ප්‍රතිච්‍රියා

ආතනිය -

නියහය -

ලවණ -

iii. a) ගාක වල DNA පිටපත් ප්‍රතිලේඛනය සඳහා අවශ්‍ය වන මූල්‍යව්‍යය කුමක්ද ?

b) ගාක පත්‍ර වල මායිම කහ දුමුරු පැහැයට හැරීමට සේතු වනුයේ කුමන මූල්‍යව්‍යය උන විමද ?

iv. උත්ස්වේදනය සහ බිංදුදය අතර මූලික වෙනස්කම දෙකක් සඳහන් කරන්න.

v. a) අරිය ජල පරිවහනයේදී භාවිතා වන මාරුග තුන නම් කරන්න.

b) K^+ ස්ථන්දය කළේ පිතයට අනුව පුවිකාවක් විවෘත වන ආකාරය කෙටියෙන් ලියන්න.

.....

.....

.....

.....

.....

.....

.....

(B)i. සම්බන්ධක පටක වල හමුවන තන්තු වර්ග සහ උච්චා නීතියක් බැඳීම් ලියන්න.

තන්තු වර්ගය

කාත්‍යාය

22 A/L අභි [papers group]

ii. a) අස්ථි පටකය නැඩ්නු කරන පරිණාම අස්ථි සෙසල ආකාරය නම කරන්න.

b) කාවිලේප පටකයේ පුරක්ය භැඳී ඇති සංයෝගය කුමක්ද ?

iii.a) අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල යන්න හඳුන්වන්න.

c) අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ලයක් සඳහා උදාහරණයක් නම කරන්න.

iv. ගැස්ට්‍රෝස්ට්‍රිස් රෝගී තත්ත්වය ඇඟිටිම දදානා මෙන්තු දෙකක් ලියන්න.

v. ආහාර පීරණයේදී පහත සඳහන් තෝරෝනා ඉටු කරන කාත්‍යායක් බැඳීම් ලියන්න.

ගැස්ට්‍රින්

කොලිපිස්ටොකයින්

(C) i.a) ඒක සංසරණය යනු කුමක්ද ?

.....

.....

.....

.....

b) මිනියාගේ සිංහල ආත්ම කාබන්ධියෙක්සයයිඩ් අණුවක් පෙනාගැනීමේ තෙක් ගමන්කරන මාරුගය තුළිම සටහනකින් දක්වන්න.

ii.a) වසා පද්ධතිය ගොඩනැගිමට දායක වන ව්‍යුහ දෙකක් නම් කරන්න.

b) වසා පද්ධතියේ කාත්‍යායන් දෙකක් ලියන්න.

iii. හාදය සංලක්වනය සඳහා උත්තෝත්ප ජනනය වන විශේෂජය මූල්‍ය මෙයෙහි මෙහෙයුම් නම් කරන්න.

iv. ECG සටහනක QRS තරුණ සංකීරණය මගින් නිරුපණය වන්නේ කුමක්ද?

22 A/L අඩි [papers group]

v. රුධිරය තුළින් CO_2 පරිවහන ක්‍රම දෙකක් ලියන්න.


1.....

2.....

03. (A) i. a) මොලය, උදිරිය ස්නායු රෙඛෑන්, බණ්ඩික ගැංගලියා සහිත ස්නායු සංවිධානය දරන සත්ත්ව විංග නම් කරන්න.

100

b)



රුපයේ A,B, සහ C නොවස් නම් කරන්න.

A -.....

B -.....

C -.....

c) මෙහි C හි කෘත්‍යාගන් 2 ක් සඳහන් කරන්න.

1.....

2.....

ii. a) අනුමැති ස්ථාපු පද්ධතියෙන් ප්‍රාවිය වන ස්ථාපු සම්පූෂ්ඨක ද්‍රව්‍ය කුමක්ද?

.....
.....
.....

iii. නිපුරෝගායක් අත්‍යිය විහාර අවස්ථාවේ පවතින විට එහි පිටත බහා ලෙස ආර්ථිකය.

එයට සේතුව කුමක්ද?

iv. ක්‍රියා විභවයේ පන්තියන වෙශය රඟ පවතින කරුණු දෙක සඳහන් කරන්න.

v. පුරුව උපාගම පටලයට සම්පූෂ්ඨය වූ ස්ථාපු ආවේශයක් පෙන්ව උපාගම පටලය වෙතට සම්පූෂ්ඨය වන ආකාරය සඳහන් කරන්න.

22 A/L අඩි [papers group]

(B) i. a) මිනිස් කණීන් පෙශීවනු බවනි තරගයක් ක්‍රියා විභවයක් බවට පරිවර්තනය කරන විශේෂිත ව්‍යුහය කුමක්ද?

.....
.....
.....

b) ග්‍රෑන්ඩ් අමතරව මානව කොන්න් ඉටුවන කෘත්‍යා සඳහන් කරන්න.

.....
.....
.....

ii. පිටපුවරි ග්‍රන්ඩ් ප්‍රාවිය වන පෝෂි නොවන බලපෑම පමණක් ඇති කරන හෝමෝනය නම් කරන්න.

.....
.....
.....

iii. රුධිර කැලේඩියම ඉහළ මට්ටමක පවත්වා ගැනීම සඳහා වැදගත්වන හෝමෝනය සහ එය ප්‍රාවිය කරන ග්‍රන්ඩ් කුමක්ද?

හෝමෝනය

ග්‍රන්ඩ්

iv. පහත දැක්වෙන උචින් පෙන්වන අලිංගික ප්‍රජනන ක්‍රමය සඳහන් කරන්න.

1. *Hydra* -
2. බණුන් -
3. සමහර ආනෙලිඩාලට් -

v. මෝවනය වන අවස්ථාවේදී ඩිමොඡ හඳුන්වන්නේ කවර නමකින්ද?

.....

(C) i. a) මිනිස් කශයේරුවේ පරු සඳහා සන්ධාන මුහුණන් පිහිටා කශයේරුකා වර්ගය නම කර සන්ධාන මුහුණන් පිහිටා ස්ථාන සඳහන් කරන්න.

කශයේරුකා වර්ගය -

සන්ධාන මුහුණන් පිහිටා ස්ථාන -

b) සිය උස් පහත් කිරීමට ඉඩ සලසන සන්ධිය සැදිම සඳහා දායක වන ව්‍යුහ මොනවාද ?

.....

b) මෙහි X සන්ධි වර්ගය නම කරන්න.

.....

c) එම සන්ධිය පෙන්වන වළන ආකාර මොනවාද ?



22 A/L අභි [papers group]

iii. මිනිසාගේ පාදයේ ඇකි ව්‍යුත්ම සහ රේඛායේ පොදු කෘත්‍යය ලියන්න.

ව්‍යුත්ම -

කෘත්‍යය -

iv. විලිටිත ජේඩි සංකේතය පිළිබඳව වර්තමානයේ පිළිගනු ලබන වාදය ක්‍රමක්ද ?

.....

v.a) විලුවිත පේරියක ප්‍රහාරාවර්තී සංඝෝට්ටන රේකකය තම කරන්න.

b) එම මූලික රේකකය සැදිමට දායක වන ප්‍රෝටීන මොනාවාද?

c) ජෙසි සංඝෝට්ටන මේද්‍ය Ca^{2+} වල කෘත්‍යා කුමක්ද?

100

04. (A) i) a) ගර්ථ වල ඇති සරපැක්ටන්ට වල (පාශ්චාත්‍යා හමකය) කෘත්‍යා කුමක්ද?

b) කළුගල, පතල්තැනීම, පෙදමෙරු වැනි කරමාන්ත වල නියුලෙන පුද්ගලයින්ට වැළඳෙන ස්වයන පද්ධතිය ආශ්‍රිත රෝගය කුමක්ද?

ii. මිනිසා තුළ ක්‍රියාත්මක වන සහු ප්‍රතිශක්තියේ බාහිර ආරක්ෂණ යාන්ත්‍රණ තුන තම කරන්න.

1.

2.


3.

iii. ප්‍රධානක ප්‍රතිචාරයේදී ක්‍රියාත්මක වන සංඡා අනු මොනාවාද?

iv. සත්ත්ව දේහ වල මෙදය ස්වායු ලෙස පරිවාශ්චියට හාජනය විමෙන් සැදෙන බහිස්ප්‍රාවී එල මොනාවාද?

v. පුරික් අමුලය බහිස්ප්‍රාවයේ වාසි 2 ක් ලියන්න.

(B) i. a) ආහාර දාමයක් යනු කුමක්ද?



දැනත A ස්ථානයේ සිටිය භැංකි පිවියා පෙශ්ජාය අනුව හඳුන්වා දිය භැත්කේ කෙසේද?

- c) මමම හුලයේ A පිටියා පරිසර පද්ධතියේ ඉවත් ප්‍රවිහාන් සිදුවීය ගැනී පූජාම බලපෑම කුමක්ද ?
.....
.....
- ii. ආතාර දාමයක එක් එක් පෝම් මට්ටමේදී විෂව ශක්තිය භානිවන ආකාර මොනවාද ?
.....
.....
- iii. a) උගෙන්නිපාතිය සඳහා තෙත්තුවන රෝග කාරක ක්ෂේත්‍රීයිකා නම් කරන්න.
.....
.....
- b) මාල වර්ගයේ ලෝපස් වලින් ලෝහ නිස්සාරණය සඳහා මොදා ගන්නා බැක්ටිරියාව කුමක්ද ?
.....
.....
- iv. a) පහත දැක්වෙන ශ්‍රී යාකාරිත්වයන් පෙන්වන ප්‍රතිඵින් යදහා උජ්ජරණයක් බැඳින් පියන්න.
1. සෙසල මිත්ති සංස්කේෂණය නිශේෂනය
.....
2. ප්‍රෝටින් සංස්කේෂණය නිශේෂනය
.....
.....
- b) අත්ත එල ඇදීම සඳහා යාචිනා වන ක්ෂේත්‍රීයින්ගේ පරිවාශ්‍යය ශ්‍රී යාචිනා මුද්‍රා මුද්‍රාවල දෙකක් සඳහන් කරන්න.
1.....
2.....
- v. a) ක්ෂේත්‍රීයින් ලෙස ප්‍රතිකර්මය සඳහා මොදා ගන්නා අවස්ථාවක් සඳහන් කරන්න.
.....
.....

22 A/L අඩි [papers group]

- b) පානිය ජලයේ ගුණාත්මකභාවය පරික්ෂා කිරීම සඳහා පුවක පිටියෙකු ලෙස යාචිනා කරනුයේ කටයුතු ක්ෂේත්‍රීයි කාණ්ඩයද ?

(C) i.a) බහුජාන ආවේණික යනු කුමක්ද ?

.....
.....
.....

b) මිනිසාගේ බහුජාන ආවේණික ලක්ෂණයක් සඳහන් කරන්න.

.....
.....
.....

c) පහත විස්තර කිරීමට අදාළ වන අභිජනන ශිල්පක්‍රම මොනවාද ?

ප්‍රවේණිකව සමාන රේමෙකකයන් අතර අභිජනනය -

වෙනත් විශේෂ වලට අයන් ප්‍ර. භා ජායා එවින් අතර අභිජනනය -

ii.a) පොලිපොල්සිඩ් සංස්කේෂණය යන්ත්‍රණයට අදාළව ප්‍රතිලේඛනය යනු කුමක්ද ?

.....
.....
.....

b) ප්‍රතිඵලක්කීමේ සඳහා පරිවර්තන පියවරේදී ආරම්භක ඇමධිනෝ අමුලය සඳහා ජේතුවන කොටස් නාය කුමක්ද?

iii. අලුතින් දාසල්පතය වූ පොලිපෙපර්ට්‍යිවයක සිදුවන පත්වාන් පරිවර්තන විකරණ මොනවාද?

iv. ආහාර පරිරක්ෂණයේ මුළුක මුලධර්ම තුන සඳහන් කරන්න.

22 A/L අඩි [papers group]

v. a) ටෙවන් කිරීම සහ බෙදීම යන වර්ධක ප්‍රවාරණ නුමයේදී භාරිත වන ගාක කොටස් දෙකක් සඳහන් කරන්න.

b) Polytunnels ඇතුළු හරිතාගාර වල විශා කරනු ලබන රැලව්ත වර්ග දෙකක් සඳහන් කරන්න.

100



අ.ජේ.ය.(උ.ජේල) පෙරහුරු පරික්ෂණය - 2022

ଶେଷ ଲିଖାନ II

09

S

1

13 ගෝනිය

ලපධේස් - * ප්‍රය්‍රා හකුරකට පමණක් එලිභුරු සපයන්න.
අවශ්‍ය කැඳීම් නාම කරන ලද පැහැදිලි රුප සටහන් දෙන්න.
(එක් එක් ප්‍රය්‍රාය පදනා තියලිත ලකුණු ප්‍රමාණය 150 කි)

B තොටස - රවතා

05. a) යටිතලවයක සියුම ව්‍යුහය පහදන්න.
b) C_3 ගාකායකදී CO_2 අණුවක් නිර වන ආකාරය විස්තර කරන්න.

06. a) ද්‍රව්‍යීයක වර්ධනය යනු කුමක්ද ?
b) කාෂ්ධීය බහුවාරිකා ගාක කාදක පරිඩිය වැඩි වන ආකාරය පැහැදිලි කරන්න.

07. මුත්‍රා පැදිඟම් ත්‍රියාවලිය පැහැදිලි කරන්න.

08. a) DNA ප්‍රතිව්‍යුතුයේදී සහායි වන එන්සයිම සහ ප්‍රෝටීනා නම් කර ඒවාගේ කාර්යයන් සඳහන් කරන්න.
b) නයිට්‍රොස් ව්‍යුහ තුළ ක්ෂුදුරිවින්ගේ කාර්යහාරය පැහැදිලි කරන්න.

09. a) මිනිසාගේ ලිංගය නිර්ණය වන්නේ කෙසේදැයි පැහැදිලි කරන්න.
b) නිවර්තන වනාන්තර බිජෝමලයේ ලක්ෂණ විස්තර කරන්න.

10. පහත සඳහන් උච්ච පිළිබඳ නොවන්න ලියන්න.
a) මිනිසාගේ රුධිර ග්ලැක්ස් සාමාන්‍ය සිමාව ඉක්මවු විට සම්පූර්ණ යාමනය
b) ආකියා අධිරාජධානීය
c) මුලික ගෙසල විකින්සාව

22 A/L අභි [papers group]